



රිච්මන්ඩ් විද්‍යාලය Richmond College
අනාවරණ පරීක්ෂණය - 2020
Diagnostic Test - 2020

15 S

ක්‍රිස්තු ධර්මය
Christianity

කාලය - පැය එකයි මිනිත්තු තිහයි.

නම : විභාග අංකය /.....

11 ශ්‍රේණිය

• 1 – 20 දක්වා ප්‍රශ්න වලට කෙටි පිළිතුරු සපයන්න.

- 1) පෙන්නකොස්ත මංගල්‍යය යනු කුමක්ද?
- 2) ජේදුරු තුමාගේ මහා ප්‍රකාශය ලියන්න.
- 3) මුල් කිතුනු සභාව ක්‍රියාත්මක වූ ප්‍රධාන ධාරා දෙක ලියන්න.
- 4) පෙන්නකොස්ත දින ජේදුරු තුමා කළ දේශනයෙන් ඉස්මතු වූ කරුණු දෙකක් ලියන්න.
- 5) විජාතීන්ගේ අපෝස්තුවරයා කවුද? ඔහුගේ කැඳවීම ගැන ජේසුස් වහන්සේ පැවසූ වදන් ලියන්න.
- 6) පළමු ධර්මදූත ගමනට සහභාගී වූවන් කවුද?
- 7) පර්ගා වලදී සිදුවූ විශේෂ සිදුවීම ලියන්න.
- 8) ඇතන්ස් හි දේශනය පැවැත්වූයේ කුමන ස්ථානයකද? එම දේශනයට පාදක කර ගත්තේ කුමක්ද?
- 9) එපිසයේදී පාවුළු තුමාට මුහුණ දීමට සිදුවූ අභියෝග දෙකක් ලියන්න.
- 10) පාවුළු තුමා ජෙරුසලමේදී අත්අඩංගුවට ගන්නා බවට දිවැස්වැකියක් පැවසූයේ කවුද? එම සිදුවීම ලියන්න.
- 11) රෝමයට යන ගමනේදී පාවුළු තුමා සාක්ෂි දැරූ ආකාර දෙකක් ලියන්න.
- 12) නව ගිවිසුම තුළ විජාතීන්ගේ ශුද්ධාත්මයාණන් අත්දුටු ප්‍රථම අවස්තාව කුමක්ද?
- 13) ශු. ජොහාන් තුමා දක්වන ලෙසට මිදි වැල හා මිදි අතු මගින් කුමක් සංකේතවත් කරයි ද?
- 14) පාවුළු තුමා කොරින්ති වරුන්ට පැවසූ ආකාරයට ජේමයේ ගුණාංග දෙකක් ලියන්න.
- 15) යහපත් බැටළු එඬේරෙකුගේ ලක්ෂණ දෙකක් ලියන්න.
- 16) හිස්තැන් පුරවන්න.
සාමය ඇති කරන්නෝ භාග්‍යවන්තයෝය,
යුක්තිය උදෙසා පීඩා විඳින්නෝ භාග්‍යවන්තයෝය,
- 17) සමාව දීම ගැන ජේසුස් වහන්සේ ජේදුරු තුමාට කීවේ කුමක්ද? උන්වහන්සේ එයින් අදහස් කළේ කුමක්ද?
- 18) දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දු දෙකක් ලියන්න.
- 19) නැව බිඳී ගිය පසු පාවුළු ඇතුළු පිරිස පැමිණියේ කුමන දිවයිනට ද? එහි ප්‍රධානියාගේ නම ලියන්න.
- 20) පරිසිවරයෙකු ලෙස ආගමික පසුබිම පාවුළු තුමාගේ සේවයට උදව්වක් වූ ආකාර දෙකක් ලියන්න.

(ලකුණු 40)

Not for Sale

Not for Sale

- ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න.

1)

- i මුල් කිතුනු සභාවේ සුභසාධන ප්‍රතිපත්තියේ ප්‍රධානතම ලක්ෂණය කුමක්ද? (ලකුණු 2)
- ii ඉන් ඉස්මතු වූ වැදගත් කරුණු හතරක් ලියන්න. (ලකුණු 8)
- iii සුභසාධන සේවයේ යෙදෙන අතරතුර ඇතිවූ ගැටළු විසඳා ගැනීමට ශ්‍රාවකයන් ක්‍රියා කළ ආකාරයෙන් කිතුනු ඔබේ දිවියට ලැබෙන ආදර්ශ පහක් ලියන්න. (ලකුණු 10)

2)

- i තෙවන ධර්මදූත ගමනට එක්වූවන් නම් කරන්න. (ලකුණු 4)
- ii එම වාරිකාව හා බැඳුණු වැදගත් ම නගරය කුමක්ද? (ලකුණු 2)
එහිදී පාවුළු ඇතුළු කණ්ඩායම මුහුණ දුන් සිදුවීම් දෙකක් ලියන්න. (ලකුණු 4)
- iii තෙවන ධර්මදූත වාරිකාවේ දී පාවුළු ඇතුළු කණ්ඩායම ක්‍රියා කළ ආකාරයෙන් ඔබේ දිවියට ගත හැකි ආදර්ශ පහක් ලියන්න. (ලකුණු 10)

3)

- i “ගුරු දේවයිනි, ඔබ දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ ගුරුවරයෙක් බව අපි දනිමු.” මෙසේ පැවසූයේ කවිද? “ගුරු දේවයිනි” යන අර්ථය දෙන භීඛ්‍ය වචනය ලියන්න. (ලකුණු 4)
- ii “මට වතුර ටිකක් දෙන්න” යි ජේසුස් වහන්සේ පැවසුවේ කාටද? ජේසුස් වහන්සේ එම සිදුවීමෙන් සමාජයට දැක්වූ පණිවිඩ දෙකක් ලියන්න. (ලකුණු 6)
- iii ජේසුස් වහන්සේ හා සම්බන්ධ වීමට ඔබ තුළ වර්ධනය කර ගත යුතු යහපත් ගුණාංග පහක් ලියන්න. (ලකුණු 10)

Not for Sale

Not for Sale